



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1794/13 - 2013 ජනවාරි 22 වැනි අගහරුවාදා - 2013.01.22

(රජයේ බලයට ප්‍රකිරීද කරන ලදී.)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

මෙත් අංකය : T23/P/154/2004. නඩු අංකය : ඒ - 3153 එදිරිව

කාර්මික ආරුවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංශෝධන කාර්මික ආරුවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2006.01.30 වැනි දින දරන නියෝගයෙන් එක් පාර්ශ්වයක් වශයෙන් මාතර, හිත්තටිය, මනම්පේරි ගෙදර, අංක 38 ඒ - 1 හි පදිංචි එස්. ඩී. ඩිං. වගඳාරවිත මහතා, රත්නපුර, හිදුලේලන, අරලිය උයන, අංක 64 හි පදිංචි කේ. ඩී. සුසන්ත මහතා හා අනෙක් පාර්ශ්වය වශයෙන් කොළඹ 02, යුතියන් පෙදෙස, අංක 356 හි පිහිටි නැශනල් පේපර් කම්පැණි ලිමිටඩ් (අුමිලිපිටිය, කඩාසි කමිහල) අතර පවත්නා කාර්මික ආරුවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2012.10.15 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. ඩී. කේ. විරසිංහ,
කමිකරු කොටසාරිස්.

2013 ජනවාරි මස 10 වැනි දින,
කමිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

කාර්මික අධිකරණයේ දිය

1. එස්. ඩී. ඩිලිවි. වගඳාරවිත,
38 ඒ - 1, මනම්පේරි ගෙදර,
හිත්තටිය, මාතර.
2. කේ. ඩී. සුසන්ත,
අංක 64, අරලිය උයන,
හිදුලේලන, රත්නපුර.
ඉල්ප්‍රමිකරුවේ

1. නැශනල් පේපර් කම්පැණි ලිමිටඩ්,
අංක 356, යුතියන් පෙදෙස,
කොළඹ 02.

2. නැශනල් පේපර් කම්පැණි ලිමිටඩ්,
අුමිලිපිටිය කඩාසි කමිහල,
අුමිලිපිටිය.

සේවා යෝජක වගලන්තරකරුවේ

ප්‍රදානය

01. කමිකරු සඛදානා සහ විදේශ රැකියා තීපුක්ම් අමාත්‍ය ගරු අතාවුද සෙනෙන්ටන්න මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරුවුල (විදේශ ප්‍රතිපාදන) පනත සමඟ කියුවෙන) දරන පනත් වලින් සංශෝධන වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අන් පනත් වල 131 වන පරිව්‍යේදය (1956 ප්‍රතියෝගිත මුද්‍රණය) වන කාර්මික ආරුවුල පනතේ 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලකළ අනුව එක් ආරුවුල බෙරුම් කිරීමෙන් සම්පූර්ණ පත්කිරීම සඳහා බෙරුම්කරු වශයෙන් ඔහුගේ 2006.01.30 දිනැති නියෝගයෙන් මා පත් කර ඇත.

02. පාර්ශ්වයන් අතර ඇති කාර්මික ආරුවුලට හේතු වී පවත්නා කරුණ වනුයේ :-

නැශනල් පේපර් කම්පැණි ලිමිටඩ් විසින් එහි ඇුමිලිපිටිය කමිහල් සහකාර තාක්ෂණය (VI) ග්‍රෑන්ඩ තනතුරෙහි සේවයේ යොදවා සිටි කේ. ඩී. සුසන්ත හා එස්. ඩී. ඩිලිවි. වගඳාරවිත යන මහත්වුන්ට

සේවයේ උසස්වීම් ලබා නොදී 1997.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණය (VI) ශ්‍රේණිය වශයෙන් තනතුරු නාමය පමණක් වෙනස් කිරීම හේතුවෙන් එම සේවකයන් දෙදෙනාට ය යම් අසාධාරණයක් සිදු වී ද යන්න හා එසේ නම් එයට පිළියම් වශයෙන් ඔවුන් එකිනෙකාට කුමන සහනයක් ලබාදිය යුතු ද යන්න පිළිබඳව ද වේ.

03. පාර්ශවයන් විසින් කාර්මික ආරුල් පනතේ රෙගුලාසි යටතේ ප්‍රකාශ හා විරෝධාතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විභාගය 2006.08.31 වැනි දින ආරම්භ කර ප්‍රථමයෙන් සාක්ෂි මෙහෙයුම් වගාන්තරකාර පාර්ශවය වෙත මිශින් පවරන ලදී.

04. වගාන්තරකාර පාර්ශවය වෙනුවෙන් පහත සඳහන් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මෙහෙයුවන ලදී.

- (1) ඇඹුණිපිටිය කඩ්දාසි කමිහලේ වැඩ ආවරණය කරන සාමාන්‍යාධිකාරී සින්නතුරේ ගෝකුල කුමාරන්,
- (2) සාමාන්‍යාධිකාරී - වික්වර අධ්‍යික්ෂණ
- (3) නොක්ෂීය කොළඹ (ප්‍රධිවට්) ලිමිටඩ් කොළඹ - 05 හි විභාග නිලධාරී බාලගේ රාජ්‍ය ද සිල්වා.

05. ඉල්ලුමිකාර පාර්ශවයේ සාක්ෂි 2010.06.01 වන දින පළමුවන ඉල්ලුමිකරු වන සමඟ ප්‍රේෂ්පක්ෂමාර වගාන්තරකාර මහතා විසින් ආරම්භ කරන ලදී. එම සාක්ෂිය 2010.11.18 වන දින අවසන් කොට දෙවන ඉල්ලුමිකරුවන කස්තුරි පියල් පූසන්ත මහතාගේ සාක්ෂි 2011.02.03 වන දින ආරම්භ කොට 2012.05.04 වන දින අවසන් කරන ලදී.

06. සාක්ෂි අවසන් කිරීමෙන් පසු ලිඛිත දේශන සහ උසස් ලේඛන ඉදිරිපත් කිරීම 2012.07.09 වන දින තෙක් දෙපාර්ශවයටම කළු ලබා දෙන ලද මූල්‍ය වගාන්තරකාර පාර්ශවය තීමිය වන්දා ගුණීකුක මහතාගේ අසනීප තත්ත්වය හේතු කොට ගෙන 2012.08.17 වන දින ඉදිරිපත් කරන ලදී.

07. මෙම ආරුල භටගේන ඇත්තේ වගාන්තරකාර පාර්ශවයේ ක්‍රියාවක් හේතුකොටගෙන නිසාත් එම ක්‍රියාවට සම්බන්ධිත මුල් දියවිලි වගාන්තරකාර පාර්ශවය සතුව තිබේ යුතු බැවින් ප්‍රථමයෙන් සාක්ෂි මෙහෙයුම් වගාන්තරකාර පාර්ශවයට පවරන ලදී. (9 සහ 10 - 12 පිටුව බලන්න).

08. ආයතනයේ පැවති බඳවා ගැනීමේ පරිපාලිය අනුව සහකාර තාක්ෂණය VI වන ශ්‍රේණියට 1994.07.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි බඳවා ගෙන්නා ලද ඉල්ලුමිකරුවන්ට එම තනතුරේ වසර 03 ක රාජකාරී ඉටු කිරීමෙන් අනතුරුව, සේවක මෙන්ඩල සැලැස්ම අනුව තාක්ෂණය V යන ශ්‍රේණියට උසස්වීම් සඳහා ඉංලා සිටීමට හිමිකමක් තිබුන බව සාක්ෂිවලින් අණවරණය වේ. ඒ අනුව 1997.07.01 වැනි දින වන විට මුවනට තාක්ෂණය V වන ශ්‍රේණිය ඔවුනට ලබාදිය යුතුව තිබුනි.

09. 1994 අප්‍රේල් මාසය වන විට ඉල්ලුමිකරුවන්ට ඉහළින් පැවති තනතුරු කීපයක් පුරුෂපාඩු වී තිබු බව අණවරණය වී ඇති අතර එම තත්ත්වය වගාන්තරකාරුවන් ද පිළිගෙන ඇති. මේ තත්ත්වය යටතේ තමන්ගේ මීලිය ශ්‍රේණි උසස්වීම් සඳහා සාධාරණ අලේක්ෂාවක් ඉල්ලුමිකරුවන්ට ඇති විය.

10. මේ අතර 1997.04.01 දිනැති අංක R7 සහ R16 දරන උසස්වීම් ඉල්ලුමිකරුවන් දෙදෙනාට දැනුම් දෙන ලද්දේ එතෙක් පැවති “සහකාර තාක්ෂණය VI” යන තනතුරු නාමය “තාක්ෂණය VI” යනුවෙන් වෙනස් කරනු ලබන බවටත් අනෙකුත් සේවා කොන්දේසි හා නිගමනයන් හි වෙනස් නොවී පවතින බවයි.

11. ඉහත වෙනස් විමේ ප්‍රායෝගික තත්ත්වය වූයේ තාක්ෂණය V වන ශ්‍රේණියට උසස්වීම් ඉල්ලුමිකරුවන්ට අහිමි වී කිසිදු මූල්‍යය ප්‍රතිඵලයන් නැතිව නාම මාත්‍රික තනතුරකට මෙම සේවකයින් දෙදෙනා අනුයුතක්ත විමයි. (Re-designated as Technologist)

12. මෙම තත්ත්වය යටතේ අනාථ වූ ඉල්ලුමිකරුවන් දෙදෙනා ප්‍රථමයෙන් ඇඹුණිපිටියේ ක්මිකරු කාර්යාලයට ද ඉන්පසු කොළඹ ක්මිකරු කොමසාරිස් ජනරාල්වරයාටද සහනයක් ලබා ගැනීමට පැමිණිලි කළහ. මෙම ප්‍රායෝගිය සාම්කාමි ලෙස බෙරුමිකර දීමට ක්මිකරු කොමසාරිස් ජනරාල්වරයාටද නොහැකි විය.

13. වර්ෂ 1997.04.01 දින වන විට ඉල්ලුමිකරුවන් සහකාර තාක්ෂණය VI වන ශ්‍රේණියේ වසර 03 ක් සම්පූර්ණ කර නොතිබූ හෙයින් උසස්වීම් සඳහා හිමිකම් නැතැයි යන්න වගාන්තරකාර පාර්ශවය මතු කළ ද එම තර්කය පිළිගත නොහැක්කේ ඉල්ලුමිකරුවන් ගැන සැලකිලිමත් නොවී එම තත්ත්වය තනතුරු නාම පමණක් වෙනස් කිරීම නිසා බැවිනි.

14. 1997.06.30 වන දින වසර 03 ක පරිවාස කාලය අවසන් කිරීමට මාස 03 ක් සු එස් කාලයක් තිබියදී “R7 මින් ඉල්ලුමිකරුවන්ගේ තනතුරේ” සහකාර “යන කොටස ඉවත් කොට VI වන ශ්‍රේණියේ තාක්ෂණය VI යන තනතුරු නාමය යෙදීමෙන්” වඩාත් සින් ගන්නා ආකාරයට 1997.04.01 වන දින සිට තනතුර වෙනස් කිරීමක් බව වගාන්තරකාර පාර්ශවයේ ලිඛිත දේශනයේ සඳහන් කර ඇත්ත්, ඇත්ත් වගාන්තරයේ සින් මින්න් පැවති ඇති තත්ත්වය විවිධ ප්‍රායෝගික ප්‍රතිඵලයන් මෙම සින් දැවුටු විෂ ගුලිය නිසා එතෙක් පැවති කුම වේදිය අනුව උසස්වීමක් ලබා ගැනීමට ඉල්ලුමිකරුවන්ට තිබුන අවස්ථාව ඔවුන්ට අහිමි වී ඇත. වගාන්තරකාර ආයතනයේ මෙම සින් දැවුටු විෂ ගුලිය නිසා එතෙක් පැවති කුම වේදිය අනුව උසස්වීමක් ලබා ගැනීමට ඉල්ලුමිකරුවන්ට තිබුන අවස්ථාව ඔවුන්ට අහිමි වී ඇත.

15. 1997.04.01 දිනය වන විට ඉල්ලුමිකරුවන්ට ඉහළින් වූ තනතුරු පුරුෂපාඩු විය. ඉල්ලුමිකරුවන් එම පුරුෂපාඩු වූ තනතුරු වලට අදාළ තිෂ්පාදන කටයුතු අධික්ෂණය කිරීම යන රාජකාරී කටයුතු කිමිම මූල්‍යය ප්‍රතිඵලයකින් තොරව ගිගම කරගෙන යම හේතු කොටගෙන මෙම සේවකයින් දෙදෙනා සේවා තෘප්තියක් සහ සේවයට ගැලපෙන ප්‍රධාන ද නොලබා සේවය කර ඇත. කළමනාකාරීත්වය මේ සඳහා විකල්ප යොදා තිබුනේ නැතු.

16. මේ සම්බන්ධයෙන් ඇඹුණිපිටියේ ජේජ්ඩ් ක්මිකරු තිලධාරී තැනට පැමිණිලි කිරීමෙන් ද සහනයක් නොලද බැවින් අදාළ උපිගෙනුව කොළඹ ක්මිකරු කොමසාරිස් (කාර්මික සම්බන්ධතා) විසින් ඇඹුණිපිටියේ කාර්යාලයේ උපිගෙනුව කොළඹට ගෙන්වාගෙන ක්මිකරු කොමසාරිස් - ජනරාල් විසින් ද මෙම ආරුල බෙරුමිකිරීමට ගත් දැඩි උත්සාහය ද අසාර්ථක වූ බැවින් මෙම ආරුල බෙරුමිකිරීම සඳහා ක්මිකරු ආරුල් පනතේ 4(1) වගන්තිය යටතේ බෙරුමිකරණ අධිකරණයට යොමු කරන ලදී.

17. සාමාන්‍යාධිකාරී වික්වර් අධ්‍යීක්ෂණ සහ නෙකුම්‍ය කෝපරේට් (corporate) (ප්‍රසිවව්) ලිමිටඩ් ආයතනයේ ලේකම් රංජිත් ද සිල්වා මහත් විසින් වගාන්තරකාර පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කරන දේ වාචික සාක්ෂි සහ ලියකියවිලි කිපයක් කෙරෙහි මාගේ අවධානය යොමු විය.

18. ඉහත ලිපි ලේඛන අතුරෙන් R9, R9(a), R10 යන ලේඛන කෙරෙහි මාගේ විශේෂ අවධානයට ලක් වූ වැදගත් ලේඛන කිපයක්.

R9 ලේඛනය පිළිබඳ වගාන්තරකාර පාර්ශවය වෙනුවෙන් ප්‍රථම සාක්ෂිය දී ඇති ඇංග්‍රීසිලිපිටිය කර්මාන්ත කාලාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සින්නතුරේසි ගෝකුල කුමාරන් මහතා මෙසේ පවසා ඇති.

(සාක්ෂි සටහනේ 2008.09.05 හි 5 වෙනි පිටුව)

“මෙම ලේඛනයේ මුල් ලියවිල්ල නොබලා මට එය පිළිගැනීමට ගෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැක. ඒ ගැන මට කිසිවක් තිබූ නොහැක.”

19. මෙම වැදගත් ලියවිල්ලේ මුල් ලේඛනය හෝ සහතික කළ පිටපතක් හෝ මෙම පරීක්ෂණයේදී බෙරුමිකරණ අධිකරණයට ඉදිරිපත් කර නැති. වගාන්තරකාර පාර්ශවය මේ පිළිබඳව සාධාරණ පිළිතුරක් දී නැති. R9 යනු සහකාර තාක්ෂණයේ තනතුරු සහ තාක්ෂණයේ තනතුරු ඒකාබද්ධ කිරීම සඳහා සාමාන්‍යාධිකාරී සහ වාලවිවතෙන් කමිහල් කළමණාකරු විසින් අන්සන් කරන දේ මෙන්ඩල පත්‍රිකාවයි.

20. වගාන්තරකාර පාර්ශවය වෙනුවෙන් වැදගත් සාක්ෂියක් දී ඇති. සාමාන්‍යාධිකාරී වික්වර් අධ්‍යීක්ෂණ මහතා R9 ලේඛන සම්බන්ධයෙන් මෙසේ පවසා ඇති.

“R9 ලේඛනය ඇංග්‍රීසිලිපිටියට අදාළ කර ගන්න කියා සටහනක් නැති.”

“R9 ලේඛනය ඇංග්‍රීසිලිපිටිය කමිහලට අදාළ කර ගන්නා බවට සටහනක් නැහැ.”

(2009.11.20 දින පරීක්ෂණ සටහන් 18 වෙනි පිටුව)

21. සාමාන්‍යාධිකාරී වික්වර් අධ්‍යීක්ෂණ මහතා මුහුගේ 2009.11.20 දිනැති සාක්ෂියේ (15 පිටුව) ඉල්ලුමිකාර පාර්ශවයේ නිතියුවරයාගේ හරස් ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු දී ඇති.

“ප්‍ර : R 10 හි VCH 9638 කියා සටහනක් තිබෙනවා නේ ද ?

උ : ඔව්.

ප්‍ර : VCH සංයෝධන වාලවිවේන කියා සටහනක් තිබෙනවාද ?

උ : ඔව්.

ප්‍ර : R 10 ලේඛනය මතුපිට මෙය ඇංග්‍රීසිලිපිටියට අදාළයි කියා සටහනක් තිබෙනවා ද ?

උ : ඔව්.

ප්‍ර : R 10 ලේඛනය මතුපිට මෙය ඇංග්‍රීසිලිපිටියට අදාළයි කියා සටහනක් තිබෙනවා ද ?

උ : එසේ සඳහන් කර නොමැති. නමුත් සාමාන්‍යාධිකාරී සටහනක් යොදා තිබෙනවා සහාපතිගෙන් අනුමැතිය ඉල්ලා (15 පිටුව)”

R 10 පරීක්ෂා කිරීමේදී සහාපතිගෙන් අනුමැතිය ඉල්ලා ඇත්තේ (VCH/73/37) (ඇංග්‍රීසිලිපිටිය) සම්බන්ධයෙන්. කෙසේ වෙතත් R 10 ලේඛනය ඡායා පිටපතක් පමණි. එහි මුල් පිටපත හෝ සහතික කළ පිටපතක් ඉදිරිපත් කිරීමට වගාන්තරකාර පාර්ශවය අපාහැසු වී ඇති. මෙවත් අර්ථ අධිකරණ විභාගයකදී විධිමත් ලෙස එම් ලේඛන ඉදිරිපත් කිරීම පාර්ශවයෙන්ගේ පරම යුතුකමකි.

22. 2009.11.20 දිනැති පරීක්ෂණ සටහනේ 15 පිටුවේ සාමාන්‍යාධිකාරී අධ්‍යීක්ෂණ මහතා මෙසේ ද සාක්ෂි දී ඇති.

“ප්‍ර : R 10 හි මුල් ලේඛනය තමාගේ ජීවිත කාලය තුළ දැක තිබෙනවා ද ?

උ : නැති.

ප්‍ර : R 10 මැදින් තිත් කඩ ඉරක් තිබෙනවාද ?

උ : ඔව්.

2009.11.20 දින සටහන් 16 වෙනි පිටුවේ මෙසේ ද සඳහන් වේ.

ප්‍ර : R 10 ගිරුපතේ තිබෙන විදියට මෙම අධ්‍යක්ෂ මණ්ඩලය රස්වීම පවත්වා තිබෙන්නේ 1996.12.18 නේ ද ?

උ : ඔව්.

ප්‍ර : එහි සඳහන් වන්නේ කුමක් ද ?

උ : සහාපතිතුමාට කියා තිබෙනවා ඔබගේ අනුමැතිය පතනවා ඉහත සඳහන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට යෙතුවත්.

ප්‍ර : එහි දිනයක් තිබෙනවා නේද 1996.03.08 කියා ?

උ : ඔව්.

ප්‍ර : 1996.03.08 වන විට ගිරුපතේ තිබෙන අධ්‍යක්ෂ මණ්ඩල රස්වීම පවත්වා නැහැ නේ ද ?

උ : ඔව්. (17 පිටුව)

ප්‍ර : මම තමුන්ට යොළනා කර සිටිනවා R 10 ලේඛනය එකිනෙකට වෙනස් ලේඛන දෙකක් සම්බන්ධ කර ජායාරුප කර මෙම බෙරුමිකරණය නොමැග යවන්න සැදු ලේඛනයක් කියා.

උ : ඒ ගැන මම මොකවත් දන්නේ නැහැ ?”

2009.11.20 වන දින සටහන (17 පිටුව)

ඉහත බොලද පිළිතුර මම විශ්වාස කරමි. මෙම R 10 ලේඛනය
ගැන සාමාන්‍යාධිකාරීන්මා කිසිවක් දැනගෙන නිවියේ නැත. එහෙත්
ආයතන ප්‍රධානීයෙකු වශයෙන් මෙම ලේඛනය ගැන මූලු දැනුවත්
වී නොතිබේම කණ්ඩායකය.

සාමාන්‍යයෙකාරී වික්වර් අධ්‍යීක්ෂණ මහතාගේ මෙම පිළිතුර මතම වුවත් වගලන්තර පාර්ශවයේ නැඩු ඉතා දුරටත් තත්ත්වයකට පත්ව ඇත. R 10 ලේඛනය වගලන්තරකාර ආයතන විසින් සකස් කර ඇති ව්‍යාප ලයවිල්ලක් බව මම පිළිගනීම්. (මෙම ලයවිල්ලේ සහතික පිටපතක්වන් ඉදිරිපත් නොවීම නිසා R 10 ව්‍යාප ලයවිල්ලක් ලෙස සැලකිය යුතිය.)

23. වග්‍රත්තරකාර පාරුවලයේ අවසන් සාක්ෂිකරු වශයෙන් නෙක්ෂීය කෝපරැට් (ප්‍රයිටට්) / ලිම්ටඩ් ආයතනයේ විධායක නිලධාරී බාලගේ රෘත්‍ය ද සිල්වා කෙටි සාක්ෂියක් දී ඇති.

වගලත්තරකාර පාරුදවයෙන් මෙම සාක්ෂිකරු කැඳවන ලද්දේ අංක 1/96 දරන 1996.12.18 දින පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්‍රිකාවල මූල්‍යටපත් කිරීම සඳහා ය. R 10 (b) දරන ලේඛනය ඉදිරිපත් කළ බව මූහුගේ සාක්ෂියෙන් සඳහා තුවත් බෝරුම්කරණයට ඉදිරිපත් කරන ලද ලිඛිත දේශණය සමඟ මා වෙත ඉදිරිපත් කර නැත.

ඉල්පමිකාර පාර්ශවයේ තීක්ෂ්‍යවරයාගේ හරස් ප්‍රේන් වලට පිළිබඳ දෙමින් පවසා ඇත්තේන් EMB 96/27 යනුවෙන් සඳහන් වන සටහන 376 ඇඩිලිපිටියට අදාළවන බවයි. R 10 (b) සටහන ඉහත සඳහන් ලේඛිණය ඒ ආකාරයට පරික්ෂණ සටහන් වල යොදා ඇත්තුවෙන් වගක්ත්තරකාර පාර්ශවයේ ලිඛිත දේශීණය සමඟ එය ඉදිරිපත් කර නැත. එසේම වගක්ත්තරකාර පාර්ශවයේ ලිඛිත දේශීණ බෙරුමිකරණ අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛිණ ලැයිස්තුවේ R 10 (b) ලේඛිණය සඳහන් තොවී. R 10 (b) ලේඛිණ සැක කටයුතු ලේඛිණයක් ලෙස මම ද සලකමි. මෙම සාක්ෂිකරු බාලගේ රෝජිත්ත් ද සිල්වාට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති අධ්‍යක්ෂ මණ්ඩිල පිළිකා 03 න් එකක්වන් රෝජිත් ද සිල්වා උදිරිපත් කර නැත.

මෙම සාක්ෂිකරු කැදීවීමෙන් වගඳත්තර පාර්ශවය බලාපොරුත්ත්තු වූ ලේඛන කිසිවක් ඉදිරිපත් නොවීම නිසා මෙම සාක්ෂිකරුගෙන් වගඳත්තරකාර පාර්ශවයට කිසිම පිහිටක් හෝ වාසියක් ලැබේ නැත.

24. වගුනත්තරකාර පාරුශවයේ සැලකීම : -

ନୀତିନାଲ୍ ଫେରର କମିଟୀଟି ଲିମିଟିବି ଜମାଗତ ଶାନ୍ତିକ କବିଧ୍ୟାଳୀ
ଚଂଚେପାରେଲି ଅନୁପ୍ରାପ୍ତିକ ଜମାଗତ ପନ୍ଥ ଯଠିନେ ଲିଙ୍ଗପଦ୍ଧିତିର କରନ
ଲେ ଜମାଗତକୁ ବନ ଅତର ରତ ଆଜିଲିକିରିଯ ସହ ବାଲ୍ପିଲନ କବିଧ୍ୟାଳୀ
କରିମାନେନ ଦ୍ୱାରା ବା କୋଳାଇ ଅଧିକାନ୍ତ କ୍ଷାରଯାଏ ଓ ଘୟନ୍ତ ବେ.

25. R 4 ලේඛන මින් ඉල්ලමිකර කේ. පී. සුසන්ත 1993.07.01 වන දින සිට කළමනාකරණ පුහුණුවන්හෙතු වගයෙන් බදවාගෙන ඇත. ඇස්. පී. බබලිවි. වගඟාරවිව මහතා ද එදින සිටම කළමනාකරණ පුහුණුවන්හෙතු වගයෙන් බදවාගෙන ඇත. පුහුණු කිරීමේ කාලය අවසන් කිරීමෙන් පසු නිලධාරීන් දෙදෙනා 1994.07.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි VI වන ග්‍රේෂීයේ සහකාර තාක්ෂණය තනතුරට පත් කොට ඇත. නිලධාරීන් දෙදෙනාම විද්‍යා උපයිධියාරීන්ය.

26. සියලු කරුණු එක්කාට ගත් කළ පැහැදිලි වන්නේ කේ. ජ්. සුජන්ත සහ එස්. ඩී. ඩිලිවි. වගඟාරවි යන නිලධාරීන් දෙදෙනාට සේවයේ උපස්ථිම් ලබා නොදී 1997.04.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණයේ (VI ගෞනීයට) තහනුරු නාම ප්‍රමණක වෙනස් කිරීමෙන් මුත්ත් V ගෞනීයට යාම වලක්වා ඇති බවයි.

කේ. පී. සුසන්ත මහතා :-

මෙම අසාධාරණය පිළිබඳව ඇඟිලිපිටියේ කමිකරු තීලධාරී, කොළඹ කමිකරු කොමසාරිස්ටරයා වෙත පැමිණිලි කළත්, එම තීලධාරීන් මේ පිළිබඳව විභාග කළත් සහනයක් ලබා ගැනීමට මහුට තොගැනී විය. අවසානයේදී 2007 අප්‍රේල් මස සිය සේවයෙන් ඉවත්ව ගොස් ඇති. මහුට සිදුවූ මූල්‍යමය හානිය හෝ පාවුල දැක්වෙන ලියවිල්ලක් A 34 වියයෙන් සලකුණු කොට බොරුමිකරණ විනිශ්චය මැණ්ඩ්ලයට ඉදිරිපත් කරන ලදී. මෙම ලේඛනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වශයෙන් තරකාර පාර්ශවයට කිසිම විරෝධයක් ඉදිරිපත් කර නැත. A 34 හි සඳහන් කර ඇති මලු රු. 144,331.50 කි.

27. එස්. සි. බඩුලිවි. වෙළාරඩිවි මහතා :-

මෙ සේවකයා මිපුට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම බුද්ධිමය සටනක් සිදුකර ඇති අතර ඔහුගේ සහෝදර සේවක තේ. පි. පුසන්ත මෙන් පූඩුව ද සේවය කර ඇත. ඇත්ත වශයෙන් මිපුට සේවා යෝජකයාගෙන් සිදුවී ඇති අසාධාරණයට එරෙහිව ඔහු ද ගුද්ධ සටනක් කර ඇත. බෛරුමිකරණය විභාගයට පෙර ඔහු විසින් ගොනුකරන ලද ප්‍රකාශ සහ ලේඛන රට දෙස් දෙයි.

28. වගඹාරවි සහ සුසන්ත යන සේවකයින් දෙදෙනාට උසස්වීම් පිරිනැමීමට නියමිතව තිබූ 1997.07.01 දින වන විට ආයතනයේ තීජ්පාදන කටයුතු මැනැවින් සිදුවේ ඇති අතර යහපත් මූල්‍යමය තත්ත්වයක් ද පැවති බව පෙනේ. ඒ කාලය තුළ තාක්ෂණය කේ. ඩී. ඩී. අඛණකෝරා, ප්‍රධාන රසය මානෙල් සහ දායර්තා යන තිබාරින්ට උසස්වීම් ලබාදී ඇතෙන් වගඹාරවි සහ සුසන්ත යන දෙදෙනාට තහනුරු නාම වෙනස් කරනවා හැර උසස්වීම් සහ රේඛ අදාළ වූත්‍රුප් ගෙවා නාත. ඔවුන්ට වෙනස් ආකාරයට සඳකා ඇත.

29. ඉල්ලුම්කරු එස්. පී. ඩිලිවි. වගඹාරවිටි මහතාව හිමි උසස්වේම් නොලැබේම නිසා සිද්ධා ආයන්ත්වම මුළුවය හානිය දැක්වෙන පිටු 3 කින් යුත් ලේඛනය A 24 වශයෙන් සලකුණු කොට බෙරුම්කරණ විනිශ්චය සහාවට ඉදිරිපත් කර ඇත. මෙම ලේඛන ගැන වගලුත්තරකාර පාර්ශවයට කිසිම විරෝධතාවයක් දක්වා නැත. එම ලේඛනය 2010.07.22 දින වගඹාරවිටි මහතාගේ සාක්ෂිය මගින් ඉදිරිපත් කොට ඇත. මෙම ගණන් බැලීම ඇතුළත් ලේඛනය වගඹාරවිටි මහතා අන්තර් කර ඇති අතර වගලුත්තරකාර පර්යාලයේ තිනිදි මහතා ඒ පිළිබඳව හරස් ප්‍රාග්ධන අසා නැත. එබැවින් වගඹාරවිටි තම් සේවකයාට බෙරුම්කරණ යොමුවේ සඳහන් වන පරිදි මහුව සිද්ධා ඇති අසාධාරණයට පිළියම් වශයෙන් රු. 252,829 ක් එම තිබාරයාට ගෙවීම සාධාරණය.

30. එබැවින් යොමුවේ සඳහන් කර ඇති නැංවාල් ජේපර කම්පැණි උග්‍රම්වා විසින් එහි ඇශ්‍රිලිපිටිය කම්හලේ සහකාර තාක්ෂණය (VI ග්‍රේනීය) තනතුරෙහි සේවයේ යොදවා සිටි කේ. ඩී. පුසන්ත හා එස්. ඩී. ඩිලිවි. වගඹාරවිච යන මහත්වුන්ට සේවයෙහි උසස්වීම් ලබානොදී 1997.04.01 වන දින සිට ශ්‍රීයන්මක වන පරිදි තාක්ෂණය (VI ග්‍රේනීය) වගයෙන් තනතුරු නාමය පමණක් වෙනස් කිරීමේ හේතුවෙන් එම සේවකයින් දෙදෙනාට අසාධාරණයක් සිදුවී ඇති බැවි ඔප්පුවී ඇති බැවින් එයට පිළියම් වශයෙන් කේ. ඩී. පුසන්ත මහතාට රු. 144,331.50 ක් ද (ල් 34) එස්. ඩී. ඩිලිවි. වගඹාරවිච මහතාට ඒ 24 හි දැක්වෙන පරිදි රු. 252,829.00 ක් ද මෙම පුදානය ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කළ දින සිට මසක් ඇතුළත

එම සේවකයින් දෙදෙනාට වගල්ත්තරකාර සමාගම හෝ එම සමාගමේ නීත්‍යානුකූල අනුප්‍රාප්තික විසින් ගෙවිය යුතු බව මම අනුගමනය කරමි.

මෙම පුදානය සාධාරණ හා යුත්ති සහගත බව මම පිළිගනිමි.

වි. පියසේම,
බෙරුමිකරු.

2012.10.15

02-245